

තල් සංවර්ධන මණ්ඩලය - 2013

තල් සංවර්ධන මණ්ඩලයේ 2013 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1971 අංක 46 දරන පොල් සංවර්ධන පනතේ 44 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතුයැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000 – 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටිත්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් මණ්ඩලයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීම ද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උප වගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්ව විගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්ව විගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2013 දෙසැම්බර් 31 දිනට තල් සංවර්ධන මණ්ඩලයේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණනයේදී පහත සඳහන් ගිණුම්කරණ අඩුපාඩු නිරීක්ෂණය විය.

- (අ) පර්යේෂණ වැඩසටහන් පිරිවැය අස්පාශ්‍ය වත්කම් ලෙස හඳුනාගත යුතුය. කෙසේ වුවද වැඩසටහන් සඳහා දරන ලද මුළු පිරිවැය රු.56,571,669 ක් වෙනත් මූල්‍ය වත්කම් ලෙස ප්‍රාග්ධනිත කර තිබුණි. තවද ක්‍රමක්ෂය ප්‍රතිපත්තිය, ක්‍රමක්ෂය කාල පරිච්ඡේදය සහ මෙම පිරිවැය සඳහා ගිණුම්කරණ ක්‍රමය නිර්වචනය කර නොතිබුණි.
- (ආ) ප්‍රත්‍යාගණනය කිරීමෙන් තොරව අඛණ්ඩව භාවිතා කෙරෙන හා මූල්‍ය ප්‍රකාශනවල ගිණුම් ගතකර තිබූ එකතුව රු.6,263,747 ක් පිරිවැය වූ ජංගම නොවන වත්කම් 08 ක පොත් අගය ශුන්‍ය වී තිබුණි.
- (ඇ) ඉඩම් හා ගොඩනැගිලි මණ්ඩලයට අයත්ව නොතිබුණද, රු. 10,414,935 ක් වටිනා ගොඩනැගිලි හා සවිකිරීම්, රු.4,877,409 ක් පිරිවැය වූ කරෙයිනගර් හි කර්මාන්ත සංකීර්ණ ගොඩනැගිල්ල සහ රු.1,131,225 ක් පිරිවැය වූ ඩෙල්ෆී හි කොහු මධ්‍යස්ථානය ප්‍රාග්ධනිත කර තිබුණු අතර එම ප්‍රාග්ධනිත කරන ලද වත්කම් සඳහා සමාලෝචිත වර්ෂය තුළ රු.6,943,241 ක සමුච්චිත ක්ෂය ප්‍රතිපාදනයක් කර තිබුණි.
- (ඈ) තල් බීජ වගා කාර්යයන් සාර්ථකව සිදුකර නොතිබුණද සමාලෝචිත වර්ෂය තුළ දරන ලද තල් බීජ වගා පිරිවැය රු.22,188,353 ක් වෙනත් මූල්‍ය වත්කම් ලෙස ප්‍රාග්ධනිත කර තිබූ අතර වාර්ෂිකව සියයට 20 ක අනුපාතයට ක්ෂය කර තිබුණි.
- (ඉ) පුලියන්කුලම ආදර්ශ ගොවිපළ සඳහා ක්ෂය ප්‍රතිපාදනය රු.94,612 කින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඊ) ගොඩනැගිලිවලට අදාළ ක්ෂය, රු.165,603 ක් වාහන ක්ෂය සංචිත ගිණුමට සාවද්‍යව බැරකර තිබුණි.

2.2.2 පැහැදිලි නොකළ වෙනස්කම්

ලෙජර ගිණුම්වල දැක්වෙන ශේෂ හා සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ශේෂ අතර රු.29,262,863 ක් වූ පහත වෙනස්කම් නිරීක්ෂණය විය.

විෂයය	ලෙජර ගිණුම් අනුව මුදල	මූල්‍ය ප්‍රකාශන අනුව මුදල	වෙනස
-----	-----	-----	-----
	රු.	රු.	රු.
වැටුප්	46,950,988	47,239,027	288,039
ක්ෂය (සටහන් - 1)	35,846,197	11,661,237	24,184,960
විවිධ ආදායම් (සටහන් - 2)	3,776,532	8,566,396	4,789,864

			29,262,863
			=====

2.2.3 ලැබිය යුතු ගිණුම්

වර්ෂ 3 කට වැඩිකාලයක් තෙවන පාර්ශවයකින් ලැබිය යුතු රු.119,320 ක අත්තිකාරමක් අයකර ගැනීමට ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

2.2.4 විගණනය සඳහා සාක්ෂි නොවීම

එක් එක් විෂයය ඉදිරියේ දක්වා ඇති පහත සඳහන් සාක්ෂි විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

විෂයය	වටිනාකම	ඉදිරිපත් නොකළ සාක්ෂි
-----	-----	-----
	රු.	
ඉඩම් හා ගොඩනැගිලි	34,603,630	ඉඩම් ඔප්පු
සේවක ණය හා අත්තිකාරම්	756,065	ණය ලිපිගොනු හා ණය ලේඛනය
කුලී ගෙවීම්	5,888,012	තක්සේරු වාර්තා
දුරකථන ගාස්තු	494,539	දුරකථන ඇමතුම් ලේඛනය
ඉන්ධන වියදම	991,900	ගමන් කළ නිලධාරීන්ගේ අත්සන්, ගමනේ අරමුණ.

2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

විගණනයේදී නිරීක්ෂණය වූ නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම් අවස්ථා පහත දැක්වේ.

(අ) පනත්

- (i) 1971 අංක 38 දරන මුදල් පනතේ 12 සහ 14 (3) වගන්තිය.
- (ii) 1983 අංක 12 දරන පාරිතෝෂික ගෙවීම් පනතේ II කොටසේ 6 (2) වගන්තිය.

(ආ) මුදල් රෙගුලාසි

මු රෙ 110, 135, 272(2) , 350 ,371(2)(ආ) ,382 ,383 ,445 ,446 ,715, 751(i) ,756(3) 756(5) ,757(1)(ඇ), 757(2)(අ) සහ (ඈ), 850 (i), 1010 (ආ), 1644, 1646 සහ 1654 (ආ)

(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහය

XII පරිච්ඡේදයේ 05 වගන්තිය

(ඈ) 2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ

(i) 05 පරිච්ඡේදයේ 5.3.5 මාර්ගෝපදේශය

(ii) 02 පරිච්ඡේදයේ 2.6.1 මාර්ගෝපදේශය

(ඉ) වක්‍රලේඛ

(i) 2008 අගෝස්තු අංක 51 දරන හා 2011 සැප්තැම්බර් 15 දින අංක 58(2) දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය.

(ii) 1996 අප්‍රේල් 20 දිනැති අංක එම්පී/6/1/96 දරන මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශ වක්‍රලේඛයේ 2.4.1 ඡේදය.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, රු.60,000,000 ක් වූ පුනරාවර්තන වියදම් සඳහා රජයේ ප්‍රදාන සැලකිල්ලට ගැනීමෙන් පසු සමාලෝචිත වර්ෂය සඳහා මණ්ඩලයේ වැඩකටයුතු වලින් වූ ප්‍රතිඵලය රු.12,578,654 ක උනන්දුවක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ රු.55,664,000 ක රජයේ ප්‍රදාන සැලකිල්ලට ගැනීමෙන් පසු එම වර්ෂයේ උනන්දුව රු.9,763,832 ක් විය. ඒ අනුව මණ්ඩලයේ මූල්‍ය ප්‍රතිඵලය රු.2,814,822 කින් තවදුරටත් පිරිහීමක් දැක්වුණි. පිරිවැටුම රු.මිලියන 5 කින් අඩුවීම හා බෙදාහැරීම් හා පරිපාලන පිරිවැය රු.මිලියන 8.2 කින් වැඩිවීම මෙම පිරිහීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

සමාලෝචිත වර්ෂය සඳහා මුළු මෙහෙයුම් වියදම රු.102,037,407 ක් වූ අතර ඉන් රු.54,074,665 ක් පුද්ගලික පඩිනඩි සඳහා දරා තිබුණි. එය මුළු වියදමින් සියයට 52 කින් නියෝජනය විය.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්ය සාධනය

(අ) පාඩු සහිතව ක්‍රියාත්මක වන ආදර්ශ ගොවිපොළවල්

සමාලෝචිත වර්ෂය තුළ පහත සඳහන් ආදර්ශ ගොවිපොළවල් හය රු. 3,931,593ක පාඩුවක් සහිතව ක්‍රියාත්මකව තිබුණි.

ගොවිපොළේ නම	මුළු ආදායම	මුළු මෙහෙයුම් වියදම	පුද්ගලික පඩිනඩි	මුළු මෙහෙයුම් වියදම මත පුද්ගලික පඩිනඩි ප්‍රතිශතය	ශුද්ධ පාඩුව
	රු.	රු.	රු.		රු.
කුඩාදනයි	නැත	462,237	364,750	78	462,237
මා මුනෙයි	1,800	573,555	303,357	53	571,755
ඩෙල්ෆට්	නැත	380,044	345,584	90	380,044
පුලියන්කුලම	නැත	700,423	448,431	64	700,423
ඌර්තුර පුරම්	නැත	98,203	-	-	98,203
වීරවිල	190,515	1,909,446	1,721,121	90	1,718,931
එකතුව	192,315	4,123,908	3,183,243		3,931,593

(ආ) නිෂ්කාර්ය ආදර්ශ ගොවිපොළවල්

අක්කර 453 ක මුළු වපසරියකින් යුත් පහත සඳහන් ආදර්ශ ගොවිපොළවල් 3 සම්පූර්ණයෙන්ම නිෂ්කාර්යව තිබීමට ඉඩ හැර තිබුණි.

ගොවිපොළ පිහිටීම	ඉඩමේ ප්‍රමාණය
	අක්කර
මා මුනෙයි	436
කව්දරි මුනෙයි	10
අරිවියල් නගර්	07
එකතුව	453

4.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) විකුණන ලද විෂයයන් සඳහා සම්මත විකුණුම් මිල මණ්ඩලය විසින් තීරණය කර නොතිබූ බැවින් විවිධ ස්ථානයන්හි විකුණන ලද විෂයයන් විවිධ මිල ගණන්වලට අලෙවි කර තිබුණි.
- (ආ) වීරවිල ආදර්ශ ගොවිපොළේ නිෂ්පාදනය කරන ලද අත්කම් භාණ්ඩ විෂයයන් සඳහා නිස්සමහරාම ප්‍රදේශයේ විශාල ඉල්ලුමක් පවතින නමුත් වීරවිල ආදර්ශ ගොවිපොළේ නිෂ්පාදන ධාරිතාව ඉහළ දැමීමට පියවරක් ගෙන නොතිබුණි. තවද ඉහළ ප්‍රවාහන පිරිවැයකට හේතු වන කොළඹ හා මඩකලපුවෙන් එම විෂයයන් මෙම ගොවිපොළ විසින් මිලදී ගෙන තිබුණි.

4.3 මානව සම්පත් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) බඳවා ගැනීම් පරිපාටියේ විධිවිධාන සැලකීමෙන් තොරව මණ්ඩලය විසින් සමහර සේවක පිරිස් බඳවා ගෙන තිබුණි.
- (ආ) බඳවා ගැනීම් පරිපාටිය අනුමත කිරීමෙන් පසුවද, වැටුප් විෂමතාවයන් සඳහා ගැලපීම් කර නොතිබුණි.
- (ඇ) 2013 දෙසැම්බර් 31 දිනට මණ්ඩලයේ සේවක තත්ත්වය පහත දැක්වේ.

මට්ටම/ශ්‍රේණිය	අනුමත සේවක සංඛ්‍යාව	තථ්‍ය සේවක සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව	අතිරික්ත සේවක සංඛ්‍යාව
ජ්‍යෙෂ්ඨ මට්ටම	02	01	01	-
තෘතීයික මට්ටම	22	17	05	-
ද්විතීයික මට්ටම	89	70	19	-
ප්‍රාථමික මට්ටම	111	131	-	20
එකතුව	224	219	25	20

සමාලෝචිත වර්ෂය අවසානයට පැවති අතිරික්ත සේවක සංඛ්‍යාව සඳහා අනුමැතිය ලබාගැනීමට හා පුරප්පාඩු සංඛ්‍යාව පිරවීමට ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

4.4 වාහන උපයෝජනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) වාහන අලුත්වැඩියා හා නඩත්තු කිරීම සඳහා රු.1,037,790 ක මුදලක් වැයකර තිබුණි. කෙසේ වුවද අලුත්වැඩියා විස්තර වාර්තා කිරීම සඳහා මුදල් රෙගුලාසි 1646 ප්‍රකාරව ලොග් පොත් පවත්වා නොතිබුණි.

- (ආ) ගමන් කරන ලද කිලෝමීටර් 97,791 කට අදාළව ගමනේ ස්වභාවය වාහන 5 ක ධාවන සටහන් වාර්තාවල ඇතුළත් කර නොතිබුණි.
- (ඇ) වාහන 4 ක් භාවිතා කරන ලද නිලධාරීන්ගේ අත්සන් දෛනික ධාවන සටහන්වල තබානොතිබුණි.
- (ඈ) 1990 ඔක්තෝබර් 19 දිනැති අංක 41/90 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරව මණ්ඩලය විසින් වාහන 5 ක් සඳහා ඉන්ධන පරිභෝජනය පිළිබඳ පරීක්ෂණ සිදුකර නොතිබුණි.

5. ගිණුම්කටයුතුභාවය හා යහපාලනය

5.1 අභ්‍යන්තර පාලනය

එක් අභ්‍යන්තර විගණකවරයකු සමඟ අභ්‍යන්තර විගණන අංශය ස්ථාපිත කර තිබූ නමුත් එම අංශයේ ඵලදායී ක්‍රියාත්මක වීම සඳහා වෙනත් කාර්ය මණ්ඩලයක් පත්කර නොතිබුණි.

5.2 විගණන හා කළමනාකරණ කමිටුව

මණ්ඩලය විසින් විගණන හා කළමනාකරණ කමිටුවක් ස්ථාපිත කර 2013 වර්ෂයේදී විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් දෙකක් පවත්වා තිබුණි. කෙසේ වුවද 2005 ජූලි 01 දිනැති අංක පීර්ඩ්/31 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය අනුව, වර්ෂයකට අවම වශයෙන් රැස්වීම් 4 ක් වත් පැවැත්විය යුතුය.

5.3 අයවැය පාලනය

සමාලෝචිත වර්ෂය සඳහා අයවැයගත සහ තථ්‍ය ආදායම හා වියදම අතර සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය වූයෙන්, අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබූ බව නිරීක්ෂණය විය. විගණනයේදී නිරීක්ෂණය වූ විශාල විචලනයන් කිහිපයක් පහත විස්තර කෙරේ.

විෂයය	අයවැයගත මුදල	තථ්‍ය	විචලනය	
	රු.000	රු.000	රු.000	%
පුනරාවර්තන වියදම				
පුද්ගලික පඩිනඩි	71,568	54,074	17,494	24
ගමන් වියදම්	2,310	1,148	1,162	47
සැපයුම්	24,950	18,211	6,739	27
ගිවිසුම්ගත සේවා	12,189	8,428	3,761	30

ප්‍රාග්ධන වත්කම් අත්කර ගැනීම

වාහන	නැත	47	(47)	100
ලී බඩු හා උපකරණ	නැත	494	498	100
ගොඩනැගිලි	නැත	8,871	8,871	100
මෙවලම් හා යන්ත්‍රෝපකරණ	නැත	3,118	3,118	100

5.4 වාර්ෂික වාර්තාව සභාගත කිරීම

මුදල් පනතේ 14(3) වගන්තිය ප්‍රකාර 2012 වර්ෂය සඳහා වාර්ෂික වාර්තාව 2014 දෙසැම්බර් 22 වන විටත් පාර්ලිමේන්තුවේ සභාගත කර නොතිබුණි.

6. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු මුදල් පනතේ 13(7)(ඒ) වගන්තිය ප්‍රකාර නිකුත් කරන ලද මාගේ විස්තරාත්මක වාර්තාව මඟින් මණ්ඩලයේ සභාපතිගේ අවධානයට යොමුකරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමුවිය යුතුවේ.

- (අ) ගිණුම්කරණය
- (ආ) ලැබිය යුතු ශේෂ
- (ඇ) අරමුදල් උපයෝජනය
- (ඈ) වත්කම් කළමනාකරණය
- (ඉ) මානව සම්පත් කළමනාකරණය
- (ඊ) වාහන උපයෝජනය
- (උ) අයවැය පාලනය